



## විදේශ විනිමය දෙපාර්තමේන්තුව

### ශ්‍රී ලංකා මහ බැංකුව

2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ 2020 අංක 9 දරන විධානයන්

### විශේෂ තැන්පතු ගිණුම සම්බන්ධයෙන් බලයලත් වෙළෙඳුන් වෙත නිකුත් කරන විධානයන්

2020 අප්‍රියෙල් 08 දිනැති අංක 2170/4 දරන අති විශේෂ ගැසට් නිවේදනයේ පළ කරන ලද නියෝග, 2020 ජූලි 01 දිනැති අංක 2182/32 දරන අති විශේෂ ගැසට් නිවේදනයේ සහ 2020.10.06 දිනැති අංක 2196/22 දරන අති විශේෂ ගැසට් නිවේදනයේ පසුව පළ කරන ලද නියෝග (නියෝග) සහ 2017 අංක 12 දරන විදේශ විනිමය පනතෙහි 9 වන වගන්තිය ප්‍රකාරව, විශේෂ තැන්පතු ගිණුම් සම්බන්ධයෙන් බලයලත් වෙළෙඳුන් වෙත නිකුත් කරන ලද 2020 ජූලි 06 දිනැති 2020 අංක 06 දරන විධානවල නිශ්චිතව දක්වා ඇති හර කිරීම්වලට අමතරව විශේෂ තැන්පතු ගිණුම්වලින් පහත හර කිරීම් සිදු කිරීම සඳහා බලයලත් වෙළෙඳුන් හට මෙයින් අවසර දෙනු ලැබේ. තවද, 2020 අංක 06 දරන විධානවල නිශ්චිතව දක්වා ඇති කොන්දේසිවලට අමතරව මෙම විධානවල 3 ඡේදය යටතේ දක්වා ඇති කොන්දේසිවලට ද බලයලත් වෙළෙඳුන් අනුකූල විය යුතුය.

### 2. අවසර ලත් හර කිරීම්

- (අ) 2017 නොවැම්බර් 17 දිනැති අංක 2045/56 දරන අති විශේෂ ගැසට් නිවේදනයේ පළ කරන ලද 2017 අංක 2 දරන නියෝග ප්‍රකාරව, ආමුඛ ආයෝජන ගිණුමක් පවත්වාගෙන යාමට සුදුසුකම් ලබන විශේෂ තැන්පතු ගිණුම් හිමියෙකු නම්, පොළියද ඇතුළුව විශේෂ තැන්පතු ගිණුම් කල්පිරීමේ මුදල්, එම ගිණුම් හිමියාගේම ආමුඛ ආයෝජන ගිණුමකට මාරු කිරීම.
- (ආ) 2017 නොවැම්බර් 17 දිනැති අංක 2045/56 දරන අති විශේෂ ගැසට් නිවේදනයේ පළ කරන ලද 2017 අංක 3 දරන නියෝග ප්‍රකාරව, පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක් පවත්වාගෙන යාමට සුදුසුකම් ලබන විශේෂ තැන්පතු ගිණුම් හිමියෙකු නම්, පොළියද ඇතුළුව විශේෂ තැන්පතු ගිණුම් කල්පිරීමේ මුදල්, එම ගිණුම් හිමියාගේම පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට මාරු කිරීම.

### 3. අනෙකුත් කොන්දේසි

- (අ) මෙම නියෝග යටතේ විශේෂ තැන්පතු ගිණුම්, තැන්පතු කල්පිරීම සඳහා නම් කරන ලද දිනය ඉක්මවීමෙන් පසුව ද "විශේෂ තැන්පතු ගිණුම" නමින් දේශීය බැංකු ඒකකයෙහි, සාමාන්‍ය කාලීන තැන්පතු ලෙස තවදුරටත් පවත්වාගෙන යාමට බලයලත් වෙළෙඳුන්ට හැකියාව ඇත. මෙලෙස තැන්පතු කල්පිරීම සඳහා නම් කරන ලද දිනය ඉක්මවීමෙන් පසුව පවත්වාගෙන යන විශේෂ තැන්පතු ගිණුම් සඳහා බලයලත් වෙළෙඳුන් විසින් අනෙකුත් කාලීන තැන්පතු සඳහා ප්‍රදානය කරනු ලබන සාමාන්‍ය තැන්පතු පොළී අනුපාත පමණක් ප්‍රදානය කළයුතුය.
- (ආ) විශේෂ තැන්පතු ගිණුම් සඳහා අදාළ වන ලේඛනගත සාක්ෂි ව්‍යවස්ථාපිත ලේඛණ රඳවා තබාගැනීමේ කාලය පිළිබඳ අවශ්‍යතාවයන් ඉක්මවා යමින්, එවැනි විශේෂ තැන්පතු ගිණුම් අවසන් කරන තෙක් පවත්වාගෙන යා යුතුය.

#### 4. වාර්තා කිරීමේ අවශ්‍යතාව

(අ) මෙම විධානවල ඇමුණුම 1 හි දැක්වෙන ආකෘතියට අනුව බලයලත් වෙළෙඳුන් විසින් මෙම දෙපාර්තමේන්තුව වෙත [dfem@cbsl.lk](mailto:dfem@cbsl.lk) නමැති විද්‍යුත් තැපැල් ලිපිනය වෙත එළඹෙන මාසයේ 15 වන දින හෝ ඊට පෙර 2020 ඔක්තෝබර් මාසයේ සිට බලපැවැත්වෙන පරිදි මාසිකව තොරතුරු වාර්තා කිරීම අවශ්‍ය වේ.

(ආ) 2020 අංක 6 දරන විධානවල 9 (අ) ඡේදයට අනුව විශේෂ තැන්පතු ගිණුම් නවදුරටත් පවත්වාගෙන යන්නේ නම්, බලයලත් වෙළෙඳුන් විසින් එම විධානවල ඇමුණුම 2 හි ඉල්ලා ඇති තොරතුරු වාර්තා කිරීම නවදුරටත් සිදු කරගෙන යාම අවශ්‍ය වේ.

**අතිරේක අධ්‍යක්ෂ**

**විදේශ විනිමය දෙපාර්තමේන්තුව**

2020 ඔක්තෝබර් 07 දින

සාමාන්‍ය කාලීන තැන්පතු ආකාරයෙන් අඛණ්ඩ ව ක්‍රියාත්මක වූ විශේෂ තැන්පතු ගිණුම්වල (SDAs) මාසික ප්‍රකාශනය

බැංකුවේ නම: .....

වාර්තා කරන වර්ෂය සහ මාසය: .....

000'

ව්‍යවහාර මුදල් වර්ගය*	මාසය ආරම්භයේ දී ගිණුම් සංඛ්‍යාව	මාසය ආරම්භයේ දී ශේෂය	මාසය තුළ සාමාන්‍ය කාලීන තැන්පතු ආකාරයෙන් අඛණ්ඩ ව ක්‍රියාත්මක වූ විශේෂ තැන්පතු ගිණුම්		හර කිරීම්			මාසය අවසානයේ දී ශේෂය	මාසය අවසානයේ දී ගිණුම් සංඛ්‍යාව		
			ගිණුම් සංඛ්‍යාව	මුදල් ප්‍රමාණය	ශ්‍රී ලංකාව තුළදී සිදු කරන ලද ආපසු ගැනුම්	ප්‍රතිමුඛ ප්‍රේෂණ	මාරුකිරීම්				
							ආමුඛ ආයෝජන ගිණුම්වලට			සුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුම්වලට	අක්වෙරළ බැංකු ඒකකයේ ගිණුම්වලට
USD											
EUR											
LKR											

\* අනෙකුත් නම් කරන ලද ව්‍යවහාර මුදල් සඳහා අවශ්‍ය පරිදි පේළි වැඩි කර ගත හැකිය.

ඉහත පරිදි සකස් කරන ලද වාර්තාවල ස්කෑන් කරන ලද සහ MS Excel යන පිටපත් දෙකම බලයලත් වෙළෙඳුන් විසින් ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ.

බැංකුවෙහි ගිණුම් පොත්වලින් උපුටාගත්/ජනනය කරන ලද ඉහත තොරතුරු සත්‍ය බවට තහවුරු කරමු.

බලයලත් නිලධාරියාගේ නම :

අනුකූලතා නිලධාරියාගේ නම සහ මුද්‍රාව :

අත්සන :

අත්සන :

දිනය :

දිනය :